



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1983 අංක 14 දරන
මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1983 මාර්තු මස 23 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1983 මාර්තු මස 25 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

මිල : ශා 20 . 50

තැපැල් ගාස්තුව : ශා 50 සි

එල්. ඩී.—බී. 42/82.

1971 අංක 38 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1983 අංක 14 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රතිකෘතිය.

2. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 7 දරන පනතින් සංශෝධනය කරන ලද (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1971 අංක 38 දරන මුදල් පනතේ 29 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලබන අතර, ඒ වගන්තිය වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

1971 අංක 38 දරන පනතේ 29 වන වගන්තිය ප්‍රතිශෝජනය කිරීම.

“නියමිත දිනයෙහි දී බලපත්‍ර ගාස්තු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දඩ මුදලක් පැනවීම.

29. මෝටර් වාහන පනතේ විධිවිධාන අනුවත් යම් විධිවිධානයක කුමක් සඳහන් වුව ද, එම පනත යටතේ සාදන ලද යම් නියෝගයක් යටතේ ගෙවිය යුතු වන යම් බලපත්‍ර ගාස්තුවක්, එම පනත යටතේ හෝ 28අ වගන්තිය යටතේ කරන ලද යම් නිවේදනයක් යටතේ හෝ ඒ ගාස්තුව ගෙවීමට නියමිත දිනයෙහි හෝ ඊට පෙර, සම්පූර්ණයෙන් ගෙවනු නොලබන අවස්ථාවක—

(අ) ඒ බලපත්‍ර ගාස්තුව ගෙවීමට නියමිත දිනයට පසුව නමුත්, එම දිනයේ සිට මාස හයක් ගතවීමට පෙර, එය සම්පූර්ණයෙන් ගෙවනු ලබන්නේ නම්, ඒ බලපත්‍ර ගාස්තුවෙන් සියයට දහයක ප්‍රමාණයක්;

(ආ) ඒ බලපත්‍ර ගාස්තුව ගෙවීමට නියමිත දිනයට මාස හයකට පසුව නමුත්, ඒ දිනයේ සිට මාස දොළහක් ගතවීමට පෙර එය සම්පූර්ණයෙන් ගෙවනු ලබන්නේ නම්, ඒ බලපත්‍ර ගාස්තුවෙන් සියයට විස්සක ප්‍රමාණයක්;

(ඇ) ඒ බලපත්‍ර ගාස්තුව ගෙවීමට නියමිත දිනයට මාස දොළහකට පසුව, එය සම්පූර්ණයෙන් ගෙවනු ලබන්නේ නම්, ඒ බලපත්‍ර ගාස්තුවෙන් සියයට තිහක ප්‍රමාණයක්,

වන දඩ මුදලක් පනවනු ලැබිය යුතු හා අය කරනු ලැබිය යුතු වන්නේ ය.”

3. මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය සියලු කාර්ය සඳහා 1982 ජනවාරි මස 1 වන දින ක්‍රියාත්මක වන ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව 1982 ජනවාරි මස 1 වන දින හා මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වූ දින අතර කාලයෙහි මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියෙහි දක්වා ඇති අනුප්‍රමාණ අනුව යම් දඩ මුදල් පනවනු ලැබූ හා අය කරනු ලැබූ අවස්ථාවක, ඒ දඩ මුදල් මේ පනතින් සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ නීත්‍යානුකූලව පනවනු ලැබූ හා අය කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

සංශෝධනය අතිපාලක බලපෑම.

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ නීතිවල වාර්ෂික දායක මිල (දේශීය) රු. 150 ක්.
(විදේශීය) රු. 200 ක් කොළඹ 1, නැ. පො. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරි වෙත
සහ විජයකොම දෙපාර්තමේන්තුව 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව ඵලදායී වත් එක්
වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.